

14

සාරාංශකරණය

එදිනේද ජීවිතයේ දී අප තොරතුරු ගුහණය කරගන්නා මාධ්‍ය කිහිපයකි. එනම් දේශන, සාකච්ඡා, සංචාර, ලිපි ලේඛන ආදිය හි. ජ්වායේ අන්තර්ගත සමස්ත කරුණු ඉතා දීර්ශ සහ විස්තරාත්මක විය හැකි ය. එබැවින් එම සියලු කරුණු ධාරණය කර ගැනීම අසිරු කටයුත්තකි. එහි අන්තර්ගත මූල්‍යාර්ථයට අදාළ වන සාරවත් කරුණු පමණක් උකහා දැක්වීම සාරාංශකරණය නම් වේ. මෙය ද සංශ්ලේෂණ කාර්යයකි. මෙම පාඨමේ අපේක්ෂාව සාරාංශකරණය හඳුනා ගැනීම හා එහි භාවිතය පිළිබඳ අවබෝධය ලබාදීම ය.

පහත සඳහන් ජේදය කියවන්න

සිංහල යනු අපගේ මාතා හාඡාව යි. සිංහලය බෙහෙවින් පෝෂණය වී ඇත්තේ සංස්කෘත හා පාලි යන ඉන්දු ආර්ය හාඡාවන්හි ආභාසයයෙනි. පාලි සංස්කෘත හාඡා හැඳුරීමෙන් සිංහල හාඡාවේ ප්‍රවීණයෙකු වීමට හැකිවනවා සේ ම සිංහල හාඡාව මැනවින් හැඳුරීම මගින් පාලි සංස්කෘත හාඡා පිළිබඳව ද අවබෝධයක් ලබාගත හැකි වේ.

වසර දෙදහසකටත් වඩා දිගු අතිතයක් ඇති සිංහල හාඡාව ගත වූ දිරිස කාල පරිවිශේදය තුළ අනුකූලයෙන් සංවර්ධනයට පත් ව ඇත. අද වන විට සිංහලය ලේකය පිළිගත් සම්භාව්‍ය සාහිත්‍යයකින් හා විධිමත් ව්‍යාකරණ සම්ප්‍රදායකින් සමන්විත ඉතා දියුණු හාඡාවකි. එමගින් සිංහල දන්නා අය අතර ඉතා ගැහුරු වීෂයයක් පිළිබඳව වුව ද පහසුවෙන් හා නිවැරදිව සන්නිවේදනය කරගත හැකි ය.

අපට හාඡාවක් අවශ්‍ය වන්නේ පුදෙක් අදහස් ප්‍රකාශ කිරීමට ම පමණක් නොවේ. හාඡාවක් මැනවින් ඉගෙන ගැනීමෙන් උගෙනෙකු හැරියට අපගේ පොදුගලික වටිනාකම වැඩිකර ගත හැකි ය. හාඡාව නිවැරදිව හසුරුවන්නට සමත් වූ ඇතැමෙක් මිය තිය පසු ව පවා ලේක ප්‍රකට ලේඛකයන්, ක්‍රීකයන් හැරියට විශ්ව සම්භාවනා ලබති. හාඡාව හොඳින් උගේ දක්ෂ ක්‍රීකයෙකුට සවන් දීමට මිනිස්සු විශාල ගණනකින් මුදල් වෙවති. දක්ෂ ලේඛකයෙකුගේ පොත් මිලියන ගණනකින් අලේවී වෙයි.

- විරන්තන ගදු සංග්‍රහය -
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

සාරාංශය

දිගු ඉතිහාසයකින් යුත්, පාලි, සංස්කෘත ආර්ය හාඡාවන්හි ආභාසයෙන් සංවර්ධනය වූ විශ්ව සම්භාව්‍ය සාහිත්‍යයකින් හා විධිමත් ව්‍යාකරණ සම්ප්‍රදායකින් සමන්විත සිංහලය දියුණු හාඡාවකි. සිය බසෙහි ප්‍රවීණත්වයෙන් මාතා හාඡා පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි අතර ඒවා හැඳුරීමෙන් සිය බසෙහි ප්‍රවීණත්වය ලබන්නේ ක්‍රීකයන්, ලේඛකයන් ලෙස සර්වකාලීන විශ්ව සම්භාවනාවට ද පොදුගලික වටිනාකමට ද පාතු වෙමින් අගනා ප්‍රතිලාභ ද ලබති.

සාරාංශකරණය සඳහා උපදෙස්

1. මනා අවබෝධයෙන් යුත්තව ජේදය වරක් කියවන්න.
2. දෙවන වර කියවා ප්‍රධාන අදහසට අදාළ තවත් අදහස් තිබේ නම් ඒ සියල්ල ලකුණු කරන්න.
3. තුන්වෙති වර කියවා ප්‍රධාන අදහසට අදාළ තවත් අදහස් තිබේ නම් ඒ සියල්ල නිවැරදි කරන්න.
4. තමා ලකුණු කරගත් වාක්‍ය බණ්ඩ පමණක් කියවා ප්‍රතිරුක්ති, නොගැළපීම් ඇත්තාම් ඒ සියල්ල නිවැරදි කරන්න.
5. උපමා, රුපක ආදි අලංකාර, විශේෂණ තිබේ නම් ඒ සියල්ල අත්හරින්න.
6. වාක්‍ය එකිනෙක අතර සම්බන්ධයක් ඇතිවන ලෙස ඔබට අනිමත පරිදි ගළපා සාරාංශය සකස් කරන්න.

- වචන සංඛ්‍යාව දී ඇත්තම් එම ප්‍රමාණයට ද නැති නම් මුල් ජේදයේ කුණෙන් එකක් වන පරිදි ද සාරාංශය ලියන්න.
- පද බෙදීම, විරාම ලක්ෂණ, උක්තාභ්‍යාත පද සම්බන්ධය ගැන සැලකීමෙන් වන්න.
- ප්‍රකාශ කථනයෙන් ඇති ප්‍රකාශ ලේඛන ව්‍යවහාරයට ගළපා ලියන්න.
- මුල් ජේදය අන් අයකුගේ වන අතර සාරාංශය තමාගේ තිර්මාණයක් බව සලකා ලියන්න.
- මුල් විස්තරය ජේද කිහිපයින් යුත්ත නම් සාරාංශය එක් ජේදයක් වන සේ ලියන්න.

ක්‍රියාකාරකම 1

පහත සඳහන් ජේද1/3 (කුණෙන් එකක්) වනස්ස සාරාංශ කරන්න.

- බලංගොඩ ආනන්ද මෙමතේය හිමියන්ගේ මහා පාණ්ඩිත්‍යය ප්‍රයු මහිමය අධ්‍යුත්‍ය උගෙන් යැයි කියා ගන්නා බොහෝ දෙනා හිරු දුටු කදෝපැණියන් සේ ය. “පෙරදිගට ගියන් අපරදිගට ගියන් මට සිලිඩුරු දෙන්නට බැරි දෙයක් කවුරුවන් නොඅසනී” යන අභිත සිංහ නාදය උන් වහන්සේ මුවින් පිට වීමෙන් එය සාධනය වේ. තවදුරටත් මින් ගම්‍ය වන්නේ තමන් වහන්සේ අත්පත් කරගත් දැනුම් සම්භාරය පිළිබඳ ඇති ප්‍රත්‍යක්ෂ විශ්වාසය සේ. ක්‍රමයෙන් වයෝවද්ද වන විට වයෝවද්ද වූ ආකාරය අසිරිමත් ය. කෙකරම් ගාස්ත්‍රීය ආගමික හා සමාජය කටයුතුවල නිරත වුව ද දෙදෙනික වතාවත් ඉටු කිරීම ද හාවනානුයෝගී ව ආධ්‍යාත්මික සැපත ලාභ කර ගැනීමට කියා කිරීම ද කිසි විටකත් අතපසු නොවීමට වගබලා ගත් අපුරු විස්මින ය.
- සාහිත්‍යකරුවා තමාගේ අත්දැකීම් පායකාට ඉදිරිපත් කරන්නේ හාජාව මගිනි. හාජාව වූ කලී අදහස්, හැඟීම් ගෙන යන වාහනය සේ. ලේඛකයා තම හදවත කම්පනය කළ අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කරන්නේ වචන අනුසාරයෙනි. කවියෙකු හා විවාරකයෙකු වන “ලීස්රා පවුන්ඩ්” ප්‍රකාශ කරන අන්දමට හැකිතාක් දුරට අර්ථාරෝපණය කරන ලද හාජාව සාහිත්‍යය වශයෙන් හැඳින්විය හැකි ය.
- කටර සාහිත්‍යාංශයකට වුව ද පාඨක වන්නේ අවවැති සමාජ ජේවිතයේ හරය සේ. එහෙන් මෙකි ලක්ෂණය වඩාත් පැහැදිලි ලෙසත්, පරිපූර්ණ ලෙසත් දක්නට ලැබෙන්නේ නවකථාවහිය. කවියාටත්, නාට්‍යකරුවාටත් යම් යම් සීමාවන් ඇතුළත කියා කිරීමට සිදුවන්නේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් අනිමුඛයෙහි ඇති විෂය ක්ෂේත්‍රය එක්තරා ප්‍රමාණයකට පෘත වේ. එහෙන් නවකථාකරුවා බැඳ තබන සීමා නැත. ඇත්තම් අල්පයකි. එහෙයින් අවශ්‍යෙන් ලේඛකයන්ට වඩා තිපුණු වූත්, ගැඹුරු වූත් ආකාරයෙන් සමාජ ජේවිතය නිරුපණය කිරීමේ වර්පණය නවකථා රවතයාට හිමි වන්නේ ය.
- සිංහල කාච්‍යා සාහිත්‍යයේ විද්‍යාමාන ගුන්ප අතුරින් ආදි ම වශයෙන් අපට ලැබෙන ගී කාච්‍යා මුවදෙවිදාවත, සසදාවත හා කවියිලම්මන සේ. සිගිරි ගියෙහි ඇති ප්‍රසාද හා සරල ගුණයන්ගෙන් බැහැර වුව ද කාච්‍යා වශයෙන් වීමෘසනයට නිසි ලක්ෂණ කිහිපයක් එවායෙහි වෙයි.

මෙම ගී කාච්‍යා වශයෙන් ම වස්තු විෂය වී ඇත්තේ ජාතක කරා තුනකි. මෙම කට් පොත් කුනෙහි පළමුවැන්න සහ දෙවැන්න බණ්ඩ කාච්‍යා ලෙස සැලකිය හැකි අතර කුන්වැන්න මහා කාච්‍යායකි.

මුවදෙවිදාවත හා සසදාවත ගියට නැග කවියන් ඇතැම් මහා කාච්‍යා ලක්ෂණ අනුගමනය කළ ද, මහා කාච්‍යායේ ප්‍රසාද ලක්ෂණ ගැබී කරන්නට තරම් එම ජාතක කරා ප්‍රමාණවත් නොවී ය.

iqNdIs;

අතහනා කුරුතෙක ලක්ඩි。
අලක්ඩි කුරුතෙනා

තමාගේ යහපතත් අයහපතත් සලසා ගන්නේ
තමාම ය.

iqÑka;k

තනිව ම කළ හැකි දෙයට තවත් අයකුට කරදර නොකරන්න.